


# ව්‍යවස්ථාපිත අවම වැටුප පිළිබඳ සංක්ෂිප්ත මාර්ගෝපදේශය

## Concise Guide to Statutory Minimum Wage (සිංහල අනුවාදය)



ව්‍යවස්ථාපිත අවම වැටුප් (SMW) අනුපාතය 2025 මැයි 1<sup>1</sup> වන දින සිට බල පැවැත්වෙන පරිදි පැයකට \$42.1ක් ලෙස ක්‍රියාත්මක වේ. එය සාරාංශ කර දක්වන්නේ නම්, කිසියම් වැටුප් කාල සීමාවක් සම්බන්ධයෙන් සේවකයෙකුට ගෙවිය යුතු වැටුප, අදාළ වැටුප් කාල සීමාව තුළ සේවකයා සේවය කළ මුළු පැය ගණනට අයත් වැටුපෙහි සාමාන්‍යය ගණනය කළ විට ලැබෙන වැටුප, ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතයට වඩා අඩු නොවිය යුතු ය.

මෙම අත් පත්‍රිකාවේ අරමුණ වනුයේ ප්‍රධාන ව්‍යවස්ථාපිත අවම වැටුප සඳහා වන සමහර නියමයන් සරලව විස්තර කිරීමයි. අවම වැටුප් ආඥා පනත (608 වන පරිච්ඡේදයේ) එහි මුල් ලියවිල්ල පදනම් කර ගෙන අර්ථ නිරූපණය කළ යුතු ය. සම්පූර්ණ ආඥා පනතට අයත් ලේඛනය, අධිකරණ දෙපාර්තමේන්තුවේ භෞකොං විද්‍යුත් නීති සම්පාදන වෙබ් අඩවිය වන [www.elegislation.gov.hk](http://www.elegislation.gov.hk) වෙත උඩුගත කර ඇත.

**ආඥා පනතේ ආචරණය**

සේවකයින් මාසික වැටුප් ලැබුව ද, දෛනික වැටුප් ලැබුව ද, පැයකට වැටුප් ලැබුව ද ස්ථිර, අනියම්, පූර්ණ කාලීන, අර්ධ කාලීන හෝ වෙනත් ආකාරයක සේවකයෙකු වුව ද නොවුව ද, පහත දැක්වෙන ව්‍යවස්ථාපිත සහිතව සේවා නියුක්ති ආඥා පනතේ අර්ථ දක්වා ඇති පරිදි අඛණ්ඩ ගිවිසුමක්<sup>2</sup> යටතේ සේවයේ නියුක්ත කර සිටිය ද නොසිටිය ද සියලුම සේවකයින් සඳහා මෙම ව්‍යවස්ථාපිත අවම වැටුප් අදාළ වන්නේ ය:

- සේවා නියුක්ති ආඥා පනත අදාළ නොවන තැනැත්තන්<sup>2</sup>
- ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය හෝ ජාතිකත්වය කුමක් වුව ද<sup>3</sup>, සේවා ස්ථානයේ නේවාසිකව හිඳිමින් සේවය කරන ගෘහ සේවකයින්
- නිදහස් කළ ශිෂ්‍ය සේවා නියුක්ති කාලයක් තුළ සිටින නිශ්චිත සීමාවාසික සිසුන්<sup>3</sup> මෙන්ම සේවා පළපුරුද්ද සහිත සිසු සිසුවියන්<sup>3</sup>

ව්‍යවස්ථාපිත අවම වැටුප සම්බන්ධයෙන් ආබාධ නැති සේවකයින්ට සමාන ආරක්ෂාවක් ආබාධිත සේවකයින්ට ද හිමි වේ. අවම වැටුප් ආඥා පනත මගින් ආබාධ සහිත සේවකයින්ට ඵලදායීතා ඇගයීමකට භාජනය වීමට තෝරා ගැනීමට සහ තක්සේරු ප්‍රතිඵලය මත පදනම්ව වැටුප් ලබා ගැනීමට විශේෂ විධිවිධානයක් සපයයි. මේ පිළිබඳ විස්තර සඳහා, *ව්‍යවස්ථාපිත අවම වැටුප් ක්‍රමවේදය යටතේ දැක්වෙන ආබාධිත සේවක සේවිකාවන් සඳහා වන ඵලදායීතා ඇගයුම් පිළිබඳ සංක්ෂිප්ත උපදෙස් සංග්‍රහය බලන්න (Concise Guide to Productivity Assessment for Employees with Disabilities under the Statutory Minimum Wage Regime).*

**අවම වැටුප් ප්‍රමාණය**

වැටුප් ලැබිය යුතු කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා සේවා යෝජකයකු විසින් සේවකයෙකුට ගෙවනු ලබන වැටුප් පහත සඳහන් පරිදි ගණනය කෙරෙන අවම වැටුප් ප්‍රමාණයට වඩා අඩු නොවිය යුතු ය.

අවම වැටුප	=	වැටුප් ලැබිය යුතු කාල පරිච්ඡේදය තුළ සේවකයා විසින් සේවය කරන ලද මුළු පැය ගණන	X	ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතය (එනම්, 2025 මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි \$42.1ක්)
-----------	---	--	---	---



**සේවය කළ පැය ගණන**



අවම වැටුප ගණනය කිරීම කාර්යය සඳහා, වැඩ කළ පැය ගණනට (පැයකට අයත් කිසියම් කොටසක් ද ඇතුළුව) සේවා නියුක්තික කොන්ත්‍රාත්තුව අනුව හෝ ගිවිසුම අනුව හෝ සේවා යෝජකයාගේ උපදෙස් මත හෝ සේවා නියුක්තික තැනැත්තකු පැමිණ සිටින පහත දැක්වෙන ආකාරයේ කිසියම් සේවා කාලයක් ඇතුළත් වේ:

- ස්වකීය සේවය ඉටු කිරීම සඳහා හෝ කිසියම් අවස්ථානුගත පුහුණුවක් ලබා ගැනීම සඳහා යන කවර හෝ කරුණක් නොසලකා යම් සේවා නියුක්තික ස්ථානයකට සේවකයා පැමිණ සිටින විට; හෝ
- ස්වකීය පදිංචි ස්ථානය සහ සේවය කරන ස්ථානය (භොංකොං රාජ්‍යය වෙතින් බැහැරව පිහිටි සේවා නියුක්තික ස්ථානයක් සහ ස්වකීය සාමාන්‍ය සේවා නියුක්තික ස්ථානය නොවන) අතර ගමනාගමනයෙහි (කුමන හෝ දිශාවකට) නිරත වීම හැර ස්වකීය රැකියාවට අදාළ ගමන් බිමන් හී නිරතව සිටින විට.

රැකියා ස්ථානය යන්නෙන්, සේවා නියුක්තික කොන්ත්‍රාත්තුව අනුව හෝ ගිවිසුම අනුව හෝ සේවා යෝජකයාගේ උපදෙස් මත හෝ සේවා නියුක්තික තැනැත්තකු කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා හෝ පුහුණුවක් ලැබීම සඳහා පැමිණ සිටින ඕනෑම ස්ථානයක් අදහස් වේ.

අවම වැටුප් ආඥා පනත හැරුණු විට, සේවා නියුක්තික කොන්ත්‍රාත්තුව හෝ ගිවිසුම අනුව අදාළ ප්‍රශ්නගත කාල සීමාව සේවා යෝජකයා විසින් වැඩ කරන ලද පැය ගණන ලෙස සලකන්නේ නම්, එම කාල සීමාව, අවම වැටුප ගණනය කිරීම පිණිස ඇතුළත් කළ යුතු ය.

**උදාහරණ 1:** සේවකයෙකු සිය සේවා නියුක්තික ගිවිසුම යටතේ ප.ව. 6 දක්වා සේවය කරයි. කිසියම් දිනක, සේවා නියුක්තිකයා තම සේවා යෝජකයාගේ නියමය අනුව ප.ව. 6 සිට ප.ව. 7 දක්වා කාලය තුළ අතිකාල සේවයේ යෙදේ. මෙම අතිකාල එක් පැය ද අවම වැටුප ගණනය කිරීම සඳහා වූ සේවය කරන ලද පැයක් වන්නේ ය.

**උදාහරණ 2:** සේවකයෙකු භොංකොංහි සමාගමක සේවය කරයි. සිය නේවාසික ස්ථානය සහ සිය සමාගම අතර ගමන් කිරීම සඳහා ගත කරන කාලය අවම වැටුප ගණනය කිරීම සඳහා වූ වැඩ කළ පැය ගණනක් ලෙස නොසැලකේ. කිසියම් දිනක, සේවාකයා තම සේවා යෝජකයාගේ උපදෙස් මත, යම් ලිපි ලේඛන භාර දීම සඳහා සිය සමාගමේ සිට යම් සේවා දායකයෙකුගේ කාර්යාලයක් වෙත ගොස් සිය සමාගම කරා ආපසු පැමිණෙයි. සිය සමාගම සහ එකී ගනුදෙනුකරුගේ කාර්යාලය අතර ගමන් කිරීම සඳහා එම සේවකයා ගත කළ කාලය අවම වැටුප ගණනය කිරීම සඳහා වූ සේවය කරන ලද පැය ප්‍රමාණයක් ලෙස සැලකෙන්නේ ය.

**වැටුප් හිමි කාල පරිච්ඡේදයට අදාළව සේවකයාට ගෙවිය යුතු වැටුප**

ව්‍යවස්ථාපිත අවම වැටුප සඳහා වන වැටුප් පිළිබඳ අර්ථ නිරූපණය සේවා නියුක්ති ආඥා පනත යටතේ දක්වා ඇති අර්ථ නිරූපණය හා සමීප ලෙස බැඳී පවතී. වෙනත් අයුරකින් නිශ්චිතව දක්වා නොමැති නම් හැර, සේවා නියුක්ති ආඥා පනත තුළ “වැටුප” යනුවෙන් අදහස් කෙරෙනුයේ, යම් බැහැර කිරීමේවලට යටත්ව, කවර හෝ ආකාරයකින් නම් කළ හෝ ගණනය කරන ලද හෝ මුදල් ලෙස ප්‍රකාශ කළ හැකි හෝ යම් ඉටු කරන ලද හෝ ඉටු කරනු ලැබීමට නියමිත කාර්යයන් සඳහා සේවකයෙකුට ගෙවනු ලබන සියලු වේතන, ඉපයීම්, ගමන් දීමනා, පැමිණීමේ දීමනා ද ඇතුළු දීමනා, කොමිස් මුදල්, අතිකාල ගෙවීම්, සන්නෝසම් සහ සේවා ගාස්තු යනාදිය වන්නේ ය.<sup>2</sup>

අවම වැටුප ගණනය කිරීමේ දී වැඩ නොකළ පැය ගණන ඉවත් කෙරෙන බැවින්, (උදා.විවේක දින ගෙවීම, නිවාඩු දින ගෙවීම, වාර්ෂික නිවාඩු ගෙවීම, මාතෘ නිවාඩු ගෙවීම, පීතෘ නිවාඩු ගෙවීම, අසනීප දීමනා යනාදිය) වැඩ නොකළ පැය ගණන මත සේවකයා වෙත කෙරෙන කිසියම් ගෙවීමක් (එනම්, “ගෙවිය යුතු වැටුප”) අවම වැටුප ගණනය කිරීමෙහිලා වැටුප් හිමි කාල පරිච්ඡේදයට අදාළ සේවකයාට ගෙවිය යුතු වැටුප්වල කොටසක් ලෙස ගණනය නොකළ යුතු ය. වැටුප යන්න අවම වැටුප් ප්‍රමාණය සපුරාලන්නේ ද යන්න නිශ්චය කිරීම පිණිස, ඇතැම් මුදල් ප්‍රමාණ කිසියම් නිශ්චිත තත්ත්වයන්හිදී ගෙවිය යුතු වැටුප ලෙස ගණනය කරන්නේ ද යන කාරණය ද අවම වැටුප් ආඥා පනතෙහි සඳහන් වේ.

වැටුප් කාල පරිච්ඡේදයක් සම්බන්ධයෙන් සේවකයාට ගෙවිය යුතු වැටුප අවම වැටුපට වඩා අඩු නම්, වැටුපෙහි එම වෙනස (එනම්, “අතිරේක වේතනය”) තමන් වෙත ගෙවනු ලැබීමට සේවකයා හිමිකම් ලබයි. සේවකයාගේ රැකියා ගිවිසුම, එම වැටුප් හිමි කාල පරිච්ඡේදයට අදාළව සේවකයාට අතිරේක වේතනයකට හිමිකම් ලබා දී ඇතැයි යනුවෙන් සලකනු ලැබිය යුතු ය. වෙනත් අදාළ නීති සම්පාදන යටතේ හිමිකම් ගණනය කිරීමේදී ද අතිරේක වේතනය අදාළ වේ.

ආහාර විවේක කාල සහ විවේක දින සඳහා ගෙවීම් කළ යුතු බවට අවම වැටුප් ආඥා පනතින් හෝ සේවා නියුක්ති ආඥා පනතින් නිර්දේශ නොකෙරේ. ආහාර විවේක කාලය සහ විවේක දින සඳහා ගෙවීම් කළ යුතු ද යනු සේවා යෝජකයා සහ සේවකයා අතර එකඟ විය යුතු රැකියාමය කොන්දේසි වන්නේ ය. ආහාර විවේක කාලයන්, වැඩ කළ පැය ගණන ද සහ/හෝ ඒවා වැටුප් සහිත ද යන්නත්, විවේක දින සඳහා වැටුප් ගෙවන්නේ ද යන්නත්, වැටුප් හිමි කාල පරිච්ඡේදය, වැටුප් ගණනය කිරීම, කොමිස් මුදල් ගණන් ගැනීම සහ ඒවා ගෙවීම සඳහා වන වැඩ පිළිවෙළ යනාදී කරුණු කාරණාත් අවම වැටුප් ගණනය කිරීමෙහිලා අදාළ වේ. අවශ්‍ය වන්නේ නම්, සේවකයන් සහ සේවා යෝජකයින් විසින් කම්කරු කළමනාකරණ සන්නිවේදනය සහ සාකච්ඡා සංවාදය තුළින් නීත්‍යානුකූල වූ ද, විචාරවත් වූ ද, යුක්ති සහගත වූ ද පදනමක් මත පිහිටා අදාළ රැකියා කොන්දේසි පිළිබඳව එකඟතාවක් කරා එළඹෙනු පිණිස කටයුතු කරනු ලැබිය යුතු ය. සේවා නියුක්ති ආඥා පනතට අනුව, සේවා යෝජකයන් ඒක පාර්ශවික ලෙස සේවා නියුක්තිකයන්ගේ සේවා නියුක්ති නියමයන් සහ කොන්දේසි වෙනස් නොකළ යුතු ය. සේවා යෝජකයින්ට සහ සේවකයින්ට තම ගැටලු විසඳා එකඟතාවක් වෙත ළඟා වීම සඳහා සේවා යෝජකයින්ට සහ සේවකයින්ට සහය ලබා දීමට කම්කරු දෙපාර්තමේන්තුව සුදානම්ව සිටියි. තම අයිතිවාසිකම් කඩ වී ඇති බවට සේවකයින්ට හැඟෙන්නේ නම්, ඒ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවේ සහය පැතීමට ඔවුන්ට හැකි වන්නේ ය. කම්කරු දෙපාර්තමේන්තුව එවැනි කරුණු සම්බන්ධයෙන් ඉතා උදොර්ගිමත්ව පසු විපරම් කටයුතු ඉටු කරයි.



**උදාහරණ 3: 2025 මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ව්‍යවස්ථාපිත අවම වැටුප් (SMW) අනුපාතය \$42.1ක් වේ**

උපකල්පනය කිරීම-

- සේවා නියුක්ති කොන්ත්‍රාත්තුවට අනුව:
  - ඉරිදා දින විවේක සහිතව මසකට \$9,500 බැගින් වූ වේතනය
  - සඳුදා සිට සෙනසුරාදා දක්වා — දවසකට පැය 8 ක වැඩ සහ පැය 1ක ආහාර විවේකය
- (ඉරිදා දින 4 ඇතුළුව) දින 30 ක මාසයක් (වැටුප් හිමි කාලය) තුළ වැඩ කරන මුළු පැය ගණන පැය 208ක් වේ (දින 26 × පැය 8)

**අවස්ථාව (1) වැටුප් රහිත ආහාර විවේක සහ විවේක දින**

ගණනය කිරීම-

- (i) මෙම මාසය සඳහා වැඩ කළ මුළු පැය ගණනට අනුව අවම වැටුප: **\$8,756.8** (පැය 208 × \$42.1)
- (ii) මේ මාසය සම්බන්ධයෙන් සේවකයාට ගෙවිය යුතු වැටුප්<sup>4</sup>: \$9,500
- මෙම නිදසුනේ (ii) යන්න (i) ට වඩා අඩු නොවන බැවින් සේවකයාගේ අවම වැටුප් අවශ්‍යතාව සපුරා ඇති බැවින් සේවා යෝජකයා විසින් අතිරේක වේතනයක් ගෙවනු ලැබීම අවශ්‍ය නොවේ.

**අවස්ථාව (2) වැටුප් සහිත ආහාර විවේක<sup>5</sup>; සහ වැටුප් රහිත විවේක දින**

ගණනය කිරීම-

- (i) මෙම මාසය සඳහා වැඩ කළ මුළු පැය ගණනට අනුව අවම වැටුප: **\$8,756.8** (පැය 208 × \$42.1)
- (ii) මෙම මාසයට අදාළව සේවකයාට ගෙවිය යුතු වැටුප්<sup>6</sup>: \$8,444.4 (\$9,500 – \$1,055.6 ආහාර විවේක කාල සඳහා ගෙවීම<sup>7</sup>)
- මෙම නිදසුනේ (ii) යන්න (i) ට වඩා අඩු බැවින්, සේවකයාගේ මාසික වැටුප වන **\$9,500** ගෙවීමට අමතරව, අවම වැටුප් අවශ්‍යතාව සපුරාලීම පිණිස **\$312.4** (\$8,756.8 - \$8444.4)ක අතිරේක වේතනයක් ද ගෙවීමට සේවා යෝජකයාට සිදු වෙයි. ඒ අනුව, සේවකයා වෙත **\$9,812.4ක්** වූ (\$9,500 + \$312.4) මුළු මුදලක් ගෙවිය යුතු වන්නේ ය.



අවස්ථාව (3) වැටුප් රහිත ආහාර විවේක කාල, සහ වැටුප් සහිත විවේක දින ගණනය කිරීමේ ගණනය කිරීම-

- (i) මෙම මාසය සඳහා වැඩ කළ මුළු පැය ගණනට අනුව අවම වැටුප: **\$8,756.8** (පැය 208 × \$42.1)
- (ii) මෙම මාසයට අදාළව සේවකයාට ගෙවිය යුතු වැටුප්<sup>6</sup>: \$8,233.3 (\$9,500 - \$1,266.7 විවේක දින ගෙවීම<sup>9</sup>)
- මෙම නිදසුනේ (ii) යන්න (i) ට වඩා අඩු බැවින්, සේවකයාගේ මාසික වැටුප වන **\$9,500** ගෙවීමට අමතරව, අවම වැටුප් අවශ්‍යතාව සපුරාලීම පිණිස **\$523.5** (\$8,756.8 - \$8,233.3) ක අතිරේක වේතනයක් ද ගෙවීමට සේවා යෝජකයාට සිදු වෙයි. ඒ අනුව, සේවකයා වෙත **\$10,023.5** ක් වූ (\$9,500 + \$523.5) මුළු මුදලක් ගෙවිය යුතු වන්නේ ය.<sup>10</sup>

අවස්ථාව (4) වැටුප් සහිත ආහාර විවේකය<sup>8</sup> සහ විවේක දින<sup>9</sup> යන දෙකම

ගණනය කිරීම-

- (i) මෙම මාසය සඳහා වැඩ කළ මුළු පැය ගණනට අනුව අවම වැටුප: **\$8,756.8** (පැය 208 × \$42.1)
- (ii) මෙම මාසයට අදාළව සේවකයාට ගෙවිය යුතු වැටුප්<sup>6</sup>: \$7,318.5 (\$9,500 - \$1,266.7 විවේක දින ගෙවීම<sup>9</sup> - \$914.8 ආහාර විවේකයට ගෙවීම<sup>11</sup>)
- මෙම නිදසුනේ (ii) යන්න (i) ට වඩා අඩු බැවින්, සේවකයාගේ මාසික වැටුප වන **\$9,500** ගෙවීමට අමතරව, අවම වැටුප් අවශ්‍යතාව සපුරාලීම පිණිස **\$1,438.3** (\$8,756.8 - \$7,318.5)ක අතිරේක වේතනයක් ද ගෙවීමට සේවා යෝජකයාට සිදු වෙයි. ඒ අනුව, සේවකයා වෙත **\$10,938.3** (\$9,500 + \$1,438.3)ක මුළු මුදලක් ගෙවිය යුතු වන්නේ ය.

**වරද**



අවම වැටුප ගෙවීමට අපොහොසත් වීම සේවා නියුක්ති ආඥා පනතේ වැටුප් හා සම්බන්ධ විධිවිධාන උල්ලංඝනය කිරීමක් වන්නේ ය. සේවා නියුක්ති ආඥා පනත යටතේ, වැටුප් ගෙවීමට නියමිත වන අවස්ථාවේ දී එහි අදාළ වැටුප් සේවකයා වෙත ගෙවීම කිසියම් සේවා යෝජකයෙකු විසින් සිතාමතාම හෝ සාධාරණ හේතුවක් නොමැතිව හෝ පැහැර හරින්නේ නම්, නඩු පවරනු ලැබීමට සේවා යෝජකයා යටත් වන අතර ඉන් සේවකයා වැරදිකරු වුවහොත්, \$350,000ක දඩ මුදලකට සහ වසර තුනක සිර දඬුවමකට යටත් වන්නේ ය. යම් සංස්ථාපිත ආයතනයක් විසින් සිදු කරනු ලබන වැටුප් වරදක් එහි කිසියම් අධ්‍යක්ෂක වරයෙකුගේ, කළමනාකාර වරයෙකුගේ, ලේකම් වරයෙකුගේ හෝ එම ආයතනයට අයත් වෙනත් ඒ හා සමාන නිලධාරියෙකුගේ කැමැත්ත හෝ අනුදැනුම සිටි හෝ එම වරද එම තැනැත්තන්ගේ නොසැලකිල්ල හේතුවෙන් හෝ සිදු වූ බව ඔප්පු වන අවස්ථාවක දී, එබඳු ආයතනයක් හෝ තැනැත්තකු එවැනි වරදකට වරදකරු වන අතර එසේ වැරදිකරු බවට පත් වුවහොත්, ඒ හා සමාන දණ්ඩනයකට එම තැනැත්තා යටත් වන්නේ ය.



**විධි විධාන වලින් නොබැඳී සිටින අවස්ථා**

අවම වැටුප් ආඥා පනත මගින් සේවකයාට ලබා දී ඇති කිසියම් අයිතිවාසිකමක්, ප්‍රතිලාභයක් හෝ ආරක්‍ෂාවක් ශුන්‍ය කරනු හෝ අඩු කරනු ලැබෙතැයි සැලකෙන සේවා නියුක්තික කොන්ත්‍රාත්තුවේ ඕනෑම විධිවිධානයක් බල රහිත වන්නේ ය.

**සේවකයා වැඩ කළ මුළු පැය ගණන පිළිබඳව සේවා යෝජකයා විසින් වාර්තා තබා ගත යුතු ය**

රැකියා ආඥා පනත යටතේ සේවායෝජකයෙකු විසින් තබා ගන්නා වැටුප් සහ රැකියා වාර්තාවල, වැටුප් කාල සීමාවක් තුළ සේවකයා විසින් වැඩ කරන ලද මුළු පැය ගණන (පැයක ඕනෑම කොටසක් ඇතුළුව) ඇතුළත් විය යුතු ය:

- ව්‍යවස්ථාපිත අවම වැටුප් සේවකයාට අදාළ වන්නේ නම්; සහ
- වැටුප් කාල පරිච්ඡේදයට අදාළව සේවකයාට ගෙවිය යුතු වැටුප් මසකට \$17,200 ට වඩා අඩු වන්නේ නම්<sup>12</sup>.

එම නිසා වැටුප් කාල පරිච්ඡේදයක් සඳහා සේවකයෙකුට ගෙවිය යුතු වැටුපෙහි මූල්‍ය සීමාව මසකට<sup>12</sup> \$17,200 ට වඩා අඩු වන විට, එම වැටුප් හිමි කාල පරිච්ඡේදය තුළ සේවකයා වැඩ කර ඇති මුළු පැය ගණන පිළිබඳ වාර්තාවක් සේවා යෝජකයා විසින් තබා ගත යුතු ය. වැඩ කළ මුළු පැය ගණන පිළිබඳව වාර්තා තබා ගැනීම අවශ්‍ය වුවත් නැතත්, ඒ පිළිබඳව නොසලකා සේවා යෝජකයා විසින් සේවකයාට අවම වැටුපට අඩු නොවන වැටුපක් ගෙවීම අනිවාර්ය වන්නේ ය.

සේවා යෝජකයින් සිය සේවකයින් වැඩ කළ මුළු පැය ගණන පිළිබඳව වාර්තා තබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කරන මාසික මූල්‍ය සීමාව (එනම්, \$17,200<sup>12</sup>) ගැන සැලකූ විට, වැටුප් පිළිබඳ අර්ථ නිරූපණය, අවම වැටුප් ආඥා පනතේ දැක්වෙන එකී අර්ථ නිරූපණයට ද සමාන වෙයි. කිසියම් වැඩ නොකළ පැය ගණනක් (එනම්, විවේක දින දීමනාව, නිවාඩු දින දීමනාව, වාර්ෂික නිවාඩු දීමනාව, මාතෘ නිවාඩු දීමනාව, පීතෘ නිවාඩු දීමනාව, අසනීප නිවාඩු, යනාදිය) සඳහා සේවකයා වෙත සිදු කරන ලද ගෙවීමක් වැටුප් හිමි කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් ගෙවිය යුතු වැටුපක කොටසක් ලෙස ගණන් නොගත යුතු ය. එම නිසා, සේවකයෙකුට ගෙවිය යුතු වැටුප් මාසික මූල්‍ය සීමාවට වඩා අඩු නොවන්නේ ද යන්න නිශ්චය කිරීමෙහිලා, අදාළ අවස්ථාවන්හි දී, මෙම ගෙවීම් ඇතුළත් නොකළ යුතු වන්නේ ය.

සේවා යෝජකයන් හා සේවකයන් විසින් තම තමන්ට හිමි අයිතිවාසිකම් හා ප්‍රතිලාභ ආරක්ෂා කර ගැනීම සඳහාත්, අනවශ්‍ය මතභේද මඟ හරවා ගනු සඳහාත් සේවයට පැමිණීම, වැඩ කරන ලද පැය ගණන හා වැටුප් යානාදිය පිළිබඳව නිසි පරිදි වාර්තා තබා ගත යුතු වන්නේ ය.



**සටහන:**

1 2025 මැයි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතය මසකට \$40 සිට \$42.1 ක් දක්වා වැඩි කරනු ලැබේ. නව ව්‍යවස්ථාපිත අවම වැටුප් (SMW) අනුපාතය 2024 අප්‍රේල් 30 වන දින කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් අනුමත කරන ලද පහත සූත්‍රයෙන් ලබාගෙන ඇත:

ව්‍යවස්ථාපිත අවම වැටුප් (SMW) අනුපාතය (%) මත වාර්ෂික ගැලපුම් අනුපාතය = ප්‍රධාන පාරිභෝගික මිල දර්ශකය (A) (CPI(A)) උද්ධමනය# (ශුන්‍යයේ පහළ සීමාවකට යටත්ව) + [(ආසන්නතම වසරේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය - ආසන්නතම දශකයේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රවණතා වර්ධන වේගය) × 20%] (ආර්ථික වර්ධන සාධකය)\*

# එය CPI(A) ශීර්ෂයේ වසරින් වසර වෙනස් වීමේ අනුපාතයට යොමු කරයි.

\* ආර්ථික වර්ධන සාධකය ප්‍රතිශත ලක්ෂ්‍යයක ඉහළ සීමාවකට සහ ශුන්‍යයේ පහළ සීමාවකට යටත් වේ.

2025 මැයි 1 වැටුප් කාල සීමාවක් තුළ අන්තර්ගත වේ නම්, එම වැටුප් කාල සීමාව සඳහා අවම වැටුප් ගණනය කිරීමේ දී 2025 මැයි 1 දින හෝ ඊට පසුව වැඩ කරන ඕනෑම පැයක් සඳහා, පැයකට \$42.1ක ව්‍යවස්ථාපිත අවම වැටුප් අනුපාතය අදාළ වේ.

- 2 කරුණාකර සේවා නියුක්ති ආඥාපනත සඳහා වූ සංක්ෂිප්ත මාර්ගෝපදේශය බලන්න **(A Concise Guide to the Employment Ordinance)**.
- 3 නිර්වචන සඳහා කරුණාකර අවම වැටුප් ආඥා පනත බලන්න.
- 4 මෙම උදාහරණයේ අවස්ථාව (1) (ආහාර විවේක සහ වැටුප් රහිත විවේක දින) යටතේ සේවකයාට පැය ගණනක් වැඩ නොකළ කාලය සඳහා ගෙවීමට අයිතියක් නොමැති බැවින්, සේවකයාගේ ගෙවිය යුතු වැටුප් ගණනය කිරීමේ දී සේවකයාගේ වෙනත්යෙන් අඩු කිරීමක් අවශ්‍ය නොවේ.
- 5 ආහාර විවේකය වැටුප් සහිත ද නැතහොත් වෙනත් ආකාරයකින්ද යන්න සහ ආහාර විවේක වැටුප් ගණනය කිරීමේ ක්‍රමය සේවා යෝජකයින් සහ සේවකයින් එකඟතාවක් ඇති කර ගත යුතු රැකියා නියමයක් වේ. එසේ වුව ද, සේවකයෙකුගේ ආහාර විවේකය අවම වැටුප් ආඥාපනත යටතේ වැඩ කරන පැය ගණනට ඇතුළත් වන්නේ නම් (කරුණාකර ඉහත “වැඩ කරන පැය” යන කොටස බලන්න), එම කාලය අවම වැටුප් ගණනය කිරීමේදී ඇතුළත් කළ යුතුය.
- 6 අවම වැටුප් ආඥාපනතට අනුව, වැඩ කරන පැය ගණනක් නොවන ඕනෑම වේලාවක සේවකයෙකුට ගෙවිය යුතු ගෙවීම් ගෙවිය යුතු වැටුපෙන් කොටසක් ලෙස ගණන් නොගත යුතු ය.
- 7 ආහාර විවේකය වැටුප් සහිත ද නැතහොත් වෙනත් ආකාරයකින් ද යන්න සහ ආහාර විවේක වැටුප් ගණනය කිරීමේ ක්‍රමය සේවා යෝජකයින් සහ සේවකයින් එකඟතාවක් ඇති කර ගත යුතු රැකියා නියමයක් වේ. මෙම උදාහරණයේ දී, මාසයේ දින 30 ක් (විවේක දින 4 ක් සහ වැඩ කරන දින 26 ක් ඇතුළුව) ඇතැයි උපකල්පනය කෙරේ. අවස්ථාව (2) සඳහා (වැටුප් සහිත ආහාර විවේක; සහ වැටුප් රහිත විවේක දින යන දෙකම), එම මාසය සම්බන්ධයෙන් ආහාර විවේක ගෙවීම් \$ 1,055.6 (එනම් \$9,500 ÷ දින 26 ÷ පැය 9 × ආහාර විවේක 26) වනු ඇත. අදාළ මාසයේ වැඩ කරන දින ගණන හෝ සේවා යෝජකයින් සහ සේවකයින් අතර එකඟ වූ පරිදි එහි ගණනය කිරීමේ ක්‍රමය මෙම උදාහරණයෙන් වෙනස් නම් ආහාර විවේක ගෙවීමේ ප්‍රමාණය වෙනස් විය හැක. නිදර්ශන අරමුණු සඳහා, මෙම උදාහරණයේ දක්වා ඇති සංඛ්‍යාවන් ආසන්නතම ශත දහස සංඛ්‍යා වෙත පරිවර්තනය කර ඇත.





- 8 විවේක දින වැටුප් සහිත ද නැතහොත් වෙනත් ආකාරයකින් ද යන්න සහ විවේක දින වැටුප් ගණනය කිරීමේ ක්‍රමය සේවා යෝජකයින් සහ සේවකයින් එකඟතාවක් ඇති කර ගත යුතු රැකියා නියමයක් වේ.
- 9 විවේක දින වැටුප් සහිත ද නැතහොත් වෙනත් ආකාරයකින් ද යන්න සහ විවේක දින වැටුප් ගණනය කිරීමේ ක්‍රමය සේවා යෝජකයින් සහ සේවකයින් එකඟතාවක් ඇති කර ගත යුතු රැකියා නියමයක් වේ. මෙම උදාහරණයේ දී, මාසයේ දින 30 ක් (විවේක දින 4 ක් ඇතුළුව) ඇතැයි උපකල්පනය කෙරේ. එම මාසයට අදාළව විවේක දින වැටුප \$1,266.7 (එනම්  $\$9,500 \div 30$  දින  $\times$  විවේක දින 4) වනු ඇත. අදාළ මාසයේ දින දර්ශන දින ගණන හෝ විවේක දින ගණන හෝ සේවා යෝජකයින් සහ සේවකයින් අතර එකඟ වූ පරිදි එහි ගණනය කිරීමේ ක්‍රමය මෙම උදාහරණයෙන් වෙනස් නම්, විවේක දින වැටුප් ප්‍රමාණය වෙනස් විය හැක. නිදර්ශන අරමුණු සඳහා, මෙම උදාහරණයේ දක්වා ඇති සංඛ්‍යාවන් ආසන්නතම ශත දහස සංඛ්‍යා වෙත පරිවර්තනය කර ඇත.
- 10 අදාළ මාසයේ දින දර්ශන දින ගණන හෝ විවේක දින ගණන හෝ සේවා යෝජකයින් සහ සේවකයින් අතර එකඟ වූ පරිදි එහි ගණනය කිරීමේ ක්‍රමය මෙම උදාහරණයෙන් වෙනස් නම්, විවේක දින වැටුප් ප්‍රමාණය වෙනස් විය හැක. නිදසුනක් වශයෙන්, විවේක දින ගෙවීම සඳහා එකඟ වූ ගණනය කිරීමේ ක්‍රමය පැයකට \$42.1ක් නම් පැය 8කට, එම මාසයේ විවේක දින 4ක වැටුප \$1,347.2ක් (එනම් පැයකට \$42.1ක්  $\times$  පැය 8ක්  $\times$  විවේක දින 4ක්) වේ. එම මාසයට දින 31ක් තිබේ නම් (විවේක දින 4ක් සහ වැඩ කරන දින 27ක් ඇතුළුව), මාසය සඳහා වැඩ කරන මුළු පැය ගණන අනුව අවම වැටුප \$9,093.6 (එනම් දින 27ක්  $\times$  පැය 8 පැය  $\times$  \$42.1 ක්) වේ. ඒ අනුව, අවම වැටුප් අවශ්‍යතාවය සපුරාලීම සඳහා \$10,440.8 ක මුළු මුදලක් (එනම්  $\$9,093.6 + \$1,347.2$ ) සේවකයාට ගෙවිය යුතුය.
- 11 ආහාර විවේකය වැටුප් සහිත ද නැතහොත් වෙනත් ආකාරයකින්ද යන්න සහ ආහාර විවේක වැටුප් ගණනය කිරීමේ ක්‍රමය සේවා යෝජකයින් සහ සේවකයින් එකඟතාවක් ඇති කර ගත යුතු රැකියා නියමයක් වේ. මෙම උදාහරණයේ දී, මාසයේ දින 30 ක් (විවේක දින 4 ක් සහ වැඩ කරන දින 26 ක් ඇතුළුව) ඇතැයි උපකල්පනය කෙරේ. අවස්ථාව (4) සඳහා (ආහාර විවේක සහ වැටුප් සහිත විවේක දින යන දෙකම), එම මාසය සම්බන්ධයෙන් ආහාර විවේක ගෙවීම \$914.8 (එනම්  $\$9,500 \div$  දින 30  $\div$  පැය 9  $\times$  ආහාර විවේක 26) වේ. අදාළ මාසයේ දින දර්ශනයේ දින ගණන හෝ වැඩ කරන දින ගණන හෝ සේවා යෝජකයින් සහ සේවකයින් අතර එකඟ වූ පරිදි එහි ගණනය කිරීමේ ක්‍රමය මෙම උදාහරණයෙන් වෙනස් නම්, ආහාර විවේක වැටුප් ප්‍රමාණය වෙනස් විය හැක. නිදර්ශන අරමුණු සඳහා, මෙම උදාහරණයේ දක්වා ඇති සංඛ්‍යාවන් ආසන්නතම ශත දහස සංඛ්‍යා වෙත වටයා ඇත.
- 12 2025 මැයි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි, නව ව්‍යවස්ථාපිත අවම වැටුප් (SMW) අනුපාතය ක්‍රියාත්මක වන දිනයට සමගාමීව මාසික මූල්‍ය සීමාව මසකට \$16,300 සිට \$17,200 දක්වා වැඩි කරනු ලැබේ.



## විමසීම්

පැය 24 පුරා විමසීම් කණික ඇමතුම් අංකය: **2717 1771** (“1823” මහින් හසුරුවනු ලැබේ)

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු සබඳතා අංශයේ කාර්යාල වෙත පෞද්ගලිකව විමසීම:  
[www.labour.gov.hk/eng/tele/lr1.htm](http://www.labour.gov.hk/eng/tele/lr1.htm).



කම්කරු දෙපාර්තමේන්තුවේ මුල් පිටුව: [www.labour.gov.hk](http://www.labour.gov.hk)

